



සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව - සති පාසල

විෂය - ගිණුම්කරණය

සතිය - 12

ශ්‍රේණිය - 13

සකස් කළේ - කලාප අධ්‍යාපන
කාර්යාලය, රත්නපුර.

නිපුණතාව 12.0 - සීමාසහිත සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි.

නිපුණතා මට්ටම 12.3 - සංචිත ප්‍රාග්ධනික කිරීම හා හිමිකම් නිකුතුව සම්බන්ධ ගනුදෙනු ගිණුම්ගත කරයි.

- හිමිකම් නිකුතුව යනු - සීමිත සමාගමක දැනට සිටින සාමාන්‍ය කොටස්හිමියන්ට මුදල් අය කර ගෙන කිසියම් අනුපාතයකට කොටස් නිකුත් කිරීමයි.
- සංචිත ප්‍රාග්ධනික කිරීම යනු - සීමිත සමාගමක දැනට සිටින සාමාන්‍ය කොටස්හිමියන්ට මුදල් ලබා නොගෙන සංචිත භාවිත කර කිසියම් අනුපාතයකට කොටස් නිකුත් කිරීමයි.

අභ්‍යාස

පහත වගුව සම්පූර්ණ කරන්න.

1. හිමිකම් නිකුතුව හා සංචිත ප්‍රාග්ධනික කිරීම අතර අසමානතා

නිර්ණායකය	හිමිකම් නිකුතුව	සංචිත ප්‍රාග්ධනික කිරීම
මුදල් ප්‍රවාහය		
මුළු හිමිකම		
සංචිත භාවිත කිරීම		
කොටස්කරුවන්ගේ ප්‍රමාණය		

2. හිමිකම් නිකුතුව හා සංචිත ප්‍රාග්ධනික කිරීම අතර සමාන ලක්ෂණ

- 1.....
- 2.....